

**සිතාවක ප්‍රාදේශීය සභාවේ 2018 නොවැම්බර් මස 05 වන දින
පෙ.ව. 09.30 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
විශේෂ සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|---------------------------------|---|-------------------------------------------------|
| 1. ගරු සභාපති | - | ඒ. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාගුට් මැතිතුමිය |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දසිරි මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චීරරත්න මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ඊලිෂියා ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසංජය්‍යාලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දකුමාර මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. කුමුදිණ ජයවර්ධන මැතිතුමිය |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශම්ණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ඒ.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දලතා මැතිතුමිය |

සභාගී නොවූ

- | | | |
|---------------------------------|---|---------------------------------------------|
| 1. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී.සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී.කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී.ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී.වික්‍රම ක දේවිනේද සමරවීර මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කප්පහන මැතිතුමා |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දසිරි මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර මැතිතුමා |

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු මන්ත්‍රිතුමනි, මන්ත්‍රිතුමියනි, අද දින විශේෂ සභා රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි ගරු මන්ත්‍රිතුමන්ලා සියලුදෙනාමත් ගෞරවයෙන් පිළි ගන්නවා. ඒ වගේම ලේකම්තුමා ප්‍රධාන නිලධාරි මණ්ඩලය, කාර්යමණ්ඩලය සියළුදෙනාමත් අපි ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළි ගනු ලබනවා.

න්‍යායපත්‍රානුකූලව විශේෂ මහා සභාවේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගරු ගයාන් දුමින්ද මන්ත්‍රිතුමාට අවස්ථාව ලබලා දෙනවා.

01.යෝජනා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපිව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රිතුමා, සභාව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සහ පූර්ණයක් සභාවේ මේ අවස්ථාවේදී නැහැ. ඒ නිසා සභාව මේ මස 12 වෙනිදා උදෑසන 9.30 දක්වා මා විසින් අධාලව කල් තබනවා.

විශේෂ මහා සභාව ගරු සභාපතිතුමා විසින් 2018 නොවැම්බර් මස 12 වෙනිදා උදෑසන 9.30 දක්වා අධාලව කල් තබන ලදී.

කේ.ඒ. වන්දන පද්මසිරි,
ලේකම්,
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018.11.05 වන දින
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2018 නොවැම්බර් මස 12 වන දින
පෙ.ව.09.30 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
කල් තබන ලද විශේෂ සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|---------------------------------|---|---------------------------------------------|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාගුට මැතිතුමිය |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී. එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චීරරත්න මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. පිලිමියා ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රභානී අල්මේදා මැතිතුමිය |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දුසිරි මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දකුමාර මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසංසුල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශම්ණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |

සභාගී නොවූ

- | | | |
|---------------------------------|---|--------------------------------------------------|
| 1. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දලතා මැතිතුමිය |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර මැතිතුමා |

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු මන්ත්‍රිතුමන්ලාට මන්ත්‍රිතුමියන්ලාට ඒවගේම ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයට කාර්යමණ්ඩලයට. ගරු මන්ත්‍රිතුමන්ලා 27 දෙනෙක් අත්සන් කරන ලද විශේෂ සභාව අපි පහුගිය 05 වෙනිදා කැඳවුවා. එහිදී සභාවේ සහ පූර්ණය අහිමි වීම මත මේ සභාව අද දවසට කල් තියන්න සිදු වුණා. ඒ අනුව අධ්‍යාලව කල් තබන ලද විශේෂ සභාව සඳහා සහභාගි වීමට පැමිණි ඔබ සියළුදෙනා ඉතාමත්ම ගෞරවයෙන් පිළි ගන්නවා.

නායාපත්‍රානුකූලව එහි යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගයාන් දුමින්ද මන්ත්‍රිතුමාට අවස්ථාව ලබලා දෙනවා.

01. යෝජනා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	තුන්තාන පොදු සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදි කිරීම.	අඩු ආදායම් සහිත / පසුගාමී පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන වැඩසටහන	එම්.එන්.පී. කන්ස්ට්‍රක්ෂන්ස්, 920/2, සියඹලාපෙවත්ත, දෙල්ගොඩ.	21,768,453.61
02	අරුක්වත්ත පළමු පටුමග ප්‍රධාන පාරෙන් ශ්‍රීන් ටෙරස් දෙසට අබලන්ව ඇති කොටස සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	ප්‍රියන්ත එන්ටර්ප්‍රයිසස්, 347, ගලගෙදර, පාදුක්ක.	2,141,224.00
03	මීපිලාව මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	එම්.පී.එස්.කේ. කන්ස්ට්‍රක්ෂන්ස්, 126, මහ කන්ද, තුන්තාන, හංවැල්ල.	1,751,820.86
04	මීරියගල්ල කන්දබොඩ මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	එම්.පී.එස්.කේ. කන්ස්ට්‍රක්ෂන්ස්, 126, මහ කන්ද, තුන්තාන, හංවැල්ල.	2,060,410.45
05	සීතාවක තුන්තාන සිට ජයවීරගොඩ දෙසට මාර්ගට කාපටි කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	දිනිති ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් පුද්. සමාගම, 254/ඒ, හොරගල බටහිර, පාදුක්ක.	26,196,780.35

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි මේරි මාගුව මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම අදහස් දැක්වීමක් කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභා අවස්ථාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

මගේ අදහස් දැක්වීමෙන් පස්සේ කාරක සභාවක් බවට පත් කරමු. වැඩ අධිකාරිත්වය තාම පැමිණිලා නැහැ. අවස්ථාවක් ඉල්ලනවා ගරු සභාපතිතුමනි. යම් කිසි මන්ත්‍රීවරුන්ට දැන ගත යුතු කොටසක් තියෙනවා. අදහස් දැක්වීම තුළින් ඒ පැහැදිලිවීම වෙයි කියලා මම විශ්වාස කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාරක සභා අවස්ථාවේදී ඒ සියළු දේ කපා කරමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාරක සභා යෝජනාව ස්ථිර කරන අතර කාරක සභාවේදී ඒ සියළු කාරණා කපා කරමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කරුණු පැහැදිලි කිරීම කරන්න.

මේ සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි ගරු මන්ත්‍රීතුමා. අපිට විශේෂ සභාව සඳහා වෙන් වුණු කාල සීමාව මේ අවස්ථාවේදී අහිමි වන නිසා අපි මෙය අපේ සාමාන්‍ය මහා සභාවෙන් පසුව පවත්වන්නට මෙම විශේෂ සභාව කල් තියෙනවා.

පෙ.ව. 10.00 ට විශේෂ සභාවේ වැඩ කටයුතු, සාමාන්‍ය මහා සභාව අවසන් වන තෙක් ගරු සභාපතිතුමා විසින්

කල් තබන ලදී.

පෙ.ව. 3.45 ට නැවතත් විශේෂ සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

සුභ සන්ධ්‍යාවක් ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට. කල් තබන ලද විශේෂ සභා රැස්වීමේ කටයුතු නැවතත් අපි ආරම්භ කරනවා. ඒ සම්බන්ධව ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා කරුණු පැහැදිලි කළා. මේ යෝජනාව ගැන යම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ගරු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබලා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අවශ්‍ය බැවින් මෙම මහා සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ජයමරණ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී තීරණය කරගත් පරිදි අදාල ව්‍යාපෘති සඳහා පළාත් පාලන පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමාට මේ සම්බන්ධයෙන් විමසීම් ලිපියක් යවලා තියෙනවා. මේ සඳහා පිළිතුරු අපිට ඉතාමත්ම ඉක්මණින් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලිඛිතව හෝ වාචිකව ලැබුණු වහාම නැවත වතාවක් විශේෂ සභාව කැඳවලා ඒ සඳහා අනුමැතිය ලබාගෙන මේ ව්‍යාපෘති ආරම්භ කිරීමට සඳහා වන කටයුත්තට අපිට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා විශේෂ සභාව මේ කරුණට අදාලව ලබන සිකුරාදා උදේ 9.00 වෙනකම් විශේෂ මහා සභාව කල් තියෙනවා.

විශේෂ සභා රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියළුදෙනාටමත් ස්තූතිවන්ත වෙමින් සභාවේ කටයුතු අවසන් කරනවා.

2018.11.05 වන දින හා 2018.11.12 වන දින අඩාලව කල් තබන ලද විශේෂ මහා සභාව ගරු සභාපතිතුමා විසින් 2018 නොවැම්බර් මස 16 වෙනිදා උදෑසන 9.00 දක්වා යළිත් කල් තබන ලදී.

විශේෂ සභාවේ වැඩ කටයුතු ප.ව.4.10 ට නිමාවට පත් විය.

කේ.ඒ. චන්දන පද්මසිරි,
ලේකම්,
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018.11.12 වන දින
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018 නොවැම්බර් මස 16 වන දින
පෙ.ව.09.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
කල් තබන ලද විශේෂ සභා රැස්වීමේ වාර්තාව.

සහභාගී වූ :-

- 1. ගරු සභාපති - ජී. ජයන්ත රෝහණ මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ඒ.මේරි මාගුට මැතිතුමිය
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ලියනගේ වන්දන කුමාර මැතිතුමා
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ.ඩී. එස්. ජයන්ත රණවක මැතිතුමා
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
- 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර ගුණරත්න මැතිතුමා
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. වන්දකුමාර මැතිතුමා
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඒ. සුසන්ත මැතිතුමා
- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ගමගේ වන්දුසිරි මැතිතුමා
- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා
- 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසිලි මැතිතුමිය
- 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ඩී. මාලනී වන්දුලකා මැතිතුමිය
- 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පී.ඒ.ප්‍රදීප් කුමාර මැතිතුමා

සභාගත නොවූ

- 1. ගරු උප සභාපති - එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.ඩී. පිලිමියා ඇනට් ඔල්ගා මැතිතුමිය
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - දනුෂ්කි ප්‍රභානී අල්මේදා මැතිතුමිය
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ. නිමල් යසසිරි කපපහන මැතිතුමා
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ශේණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි. ලේකම්තුමා ප්‍රධාන කාර්යමණ්ඩලයට හැමදෙනාටම සුඛ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි දෙවතාවක් අඩාලව කල් තැබූ විශේෂ සභාවට සභාගතවීමට පැමිණි සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළි ගනු ලබනවා.

2018 නොවැම්බර් මස 12 වන දින අඩාලව කල් තබන ලද විශේෂ සභාවේ යෝජනාව ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මේරි මාගුට ගරු මන්ත්‍රීතුමිය විසින් ස්ථීර කරනු ලැබුවා. එතැන් සිට

ඉදිරියට මේ විශේෂ සභාව පවත්වාගෙන යා යුතුයි. එහිදී අපි එකඟතාවයකට පැමිණියා මේ ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා දීම සම්බන්ධව පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශයේ එකඟතාවය ලබාගෙන ඒ මත අපි මේ යෝජනාව ඉස්සරහට අරගෙන යන්න සම්මත කරන්න ඒ අනුව මම ඉල්ලීමක් කළා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලිපියක් යොමු කළා. මේ සම්බන්ධව ඔවුන්ගේ අදහස හා ප්‍රතිචාරය කුමක්ද යන්න ඒ අනුව 2018.11.13 වන දිනැති ලිපියකින් අපිට දැනුම් දෙනවා පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන හා පුහුණු - සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව - ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීම හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2018. උක්ත වැඩසටහනට අදාලව ඔබගේ අංක සී.ප්‍රා.ස 3/2 ග්‍රාමා 1000 2018/ පොදු, සී.ප්‍රා.ස 3/2 ප්‍රාග්ධන 2018 පොදු හා අංක සීප්‍රාස 3/2 ප්‍රාසශක්වැ/2018/පොදු සහ 2018.11.09 දිනැති ලිපි හා බැඳේ. ඒ අනුව ඉහත වැඩසටහන් යටතේ සීතාවක ප්‍රාදේශීය සභාව වෙත දැනටමත් අනුමත කර එවා ඇති ව්‍යාපෘති වැඩ නිමකර 2018.12.31 දිනට පෙර අමාත්‍යාංශය වෙත බිල්පත් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දිය හැකි බව කාරුණිකව දන්වා සිටිමි. එස්.ඩී.ඒ.බී. බොරලැස්ස අතිරේක ලේකම් (සංවර්ධන හා පුහුණු) වැ.බ. පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය කියන ලිපිය මා වෙත යොමු කරලා තියෙනවා. ඒ අනුව ඒ සඳහා ප්‍රතිපාදන ලැබෙන ඉදිකිරීම් කරලා අවසන් කරන ව්‍යාපෘති සඳහා බිල්පත් සඳහා මුදල් ගෙවන බවට තමයි ඒ ලිපියෙන් අපිට සනාථ කරලා තියෙන්නේ. ඒවගේම සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව තවත් ලිපියක් යොමු කරනවා. තුන්තාන පොදු සුසාන භූමියේ අදාහනාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සීතාවක ප්‍රාදේශීය සභාව. යටේත්ත කරුණට අදාලව ඔබ විසින් මා වෙත යොමු කරන ලද අංක සීප්‍රාස 3/2 පසුආඋවැ2018 පොදු 2018.11.15 දිනැති ලිපිය හා බැඳේ. ඒ අනුව උක්ත වැඩසටහන යටතේ සීතාවක ප්‍රාදේශීය සභාවේ දැනටමත් අනුමත කරවා ඇති ව්‍යාපෘතියේ වැඩ නිමකර 2018.12.15 වන දිනට පෙර අමාත්‍යාංශයේ වෙත බිල්පත් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දිය හැකි බව කාරුණිකව දන්වා සිටිමි. පී.එස්.කේ කන්නන්ගර, අතිරේක ලේකම්, පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශය යන ලිපි දෙක අප වෙත ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ව්‍යාපෘති අවසන් කරන්නේ නම් ඒ අදාල දිනයන් වලට මුදල් ගෙවිය හැකි බව තමයි අමාත්‍යාංශය අපිට නිර්දේශ කොට එවා තියෙන්නේ. ඒ නිසා සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට කෙටියෙන් අදහසක් ඉදිරිපත් කරනවා නම් කරලා යෝජනාව සම්බන්ධයෙන් තීරණය ලබා දිය හැකි බව මම කාරුණිකව දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ අදහස ඉදිරිපත් කරන්න. ඡන්ද විමසීමකට යන්නේ නැතුව අපිට මේක කරන්න පුළුවන්. අපිට 9.30 ට තව විශේෂ සභාවක් කැඳවන්න තියෙනවා. ඒ නිසා ඒ ගැනත් සලකලා ඔබතුමාලාගේ කරුණු ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය හෝ ක්‍රියාත්මක කිරීම නොවීම පිළිබඳව ඔබතුමාලාගේ එකඟතාවය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා.

මේ සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිනි ජයවර්ධන මැතිතුමිය
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

- 08.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා
- 09.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා
- 10.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා
- 11.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා
- 12.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 13. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් සියළුදෙනා එකඟතාවය පල කළා. ඒ අනුව මීට පෙර අධාලව කල් තබන ලද සභාවට ඉදිරිපත් කරන ලද එම යෝජනාව ඒකමතික සභා සම්මත වූ යෝජනාවක් විදිහට මම සලකනවා.

2018.11.05 වන දින හා 2018.11.12 වන දින අධාලව කල් තබන ලද විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

අධාලව කල් තබන ලද විශේෂ සභා රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි මන්ත්‍රීතුමන්ලාටත් මන්ත්‍රීතුමියන්ලාටත් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියළුදෙනාටමත් ස්තූතිවන්ත වෙමින් සභාවේ කටයුතු අවසන් කරනවා.

විශේෂ සභාවේ වැඩ කටයුතු පෙ.ව.9.30 ට නිමාවට පත් විය.

කේ.ඒ. චන්දන පද්මසිරි,
ලේකම්,
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018.11.16 වන දින
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.